

**බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ III ශ්‍රේණියේ කාර්යාල කාර්ය සහායක තනතුරු සඳහා බඳවා ගැනීම - 2019**

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතනවල බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ III ශ්‍රේණියේ කාර්යාල කාර්ය සහායක තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.

- 01. 1.1 මාසික වැටුප් පරිමාණය : PL1-2016 / 24,250 - 10x250 -- 10x270 - 10x300 - 12x330 – 36,410  
(රා.ප.ව.03/2016 හි උපලේඛන 11 ප්‍රකාරව වැටුප් ගෙවනු ලැබේ)
- 1.2 දීමනා : රජය විසින් අනුමත ජීවන වියදම් දීමනා වැටුපට අමතරව ගෙවනු ලැබේ.
- 02. වයස් සීමාව : 2019.05.22 දිනට වයස අවුරුදු 18 නොඅඩු විය යුතු අතර, අවුරුදු 45ට නොවැඩි විය යුතුය.
- 03. අධ්‍යාපන සුදුසුකම් : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙයින් සම්මාන සාමාර්ථ (02)ක් සහිතව විෂයයන් 06ක් සමත්ව තිබිය යුතුය.(එක් වරකදී විෂයයන් 05 ක් සමත්ව තිබීම අනිවාර්ය වේ).
- 04. අනෙකුත් සුදුසුකම් :
  - 4.1 ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය
  - 4.2 අයදුම්පත් භාරගන්නා අවසාන දිනට පූර්වාසන්න වසර 03ක කාලයක් බස්නාහිර පළාත තුළ අඛණ්ඩ ස්ථිර පදිංචිය තිබිය යුතුය. (ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරන ලද ග්‍රාම සේවා සහතිකයක් මගින් සනාථ කළ යුතුය)
  - 4.3 යහපත් චරිතයකින් හා මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.
  - 4.3 තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය ඉහත සඳහන් සියලුම සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට මෙම නිවේදනයේ සඳහන් කරනු ලබන දිනට අයදුම්කරු විසින් එම සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.
- 05. සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි.
  - 5.1 මෙම තනතුර ස්ථිර විශ්‍රාම වැටුප් සහිතය.
  - 5.2 තෝරා ගනු ලබන අයදුම්කරුවන් වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය.
  - 5.3 වසර තුනක (03) පරිවාස කාලයකට යටත් වේ.
- 06. අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය

මේ සමඟ ඇති ආකෘතියට අනුව A4 ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්තම භාවිතා කරමින් පිළියෙල කරගත් අයදුම්පත් 2019.05.22 හෝ එදිනට පෙර “ලේකම්, කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය (බ.ප), බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල, 7වැනි මහල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල” යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ගෙනවිත් භාර දීමට කටයුතු කළ යුතුය. ඉල්ලුම්පත බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි පැහැදිලිව ඉල්ලුම් කරන තනතුර සඳහන් කළ යුතුය. ප්‍රමාද වී හෝ නියමිත සුදුසුකම් සපුරා නොමැතිව හෝ අසම්පූර්ණව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලබන අතර, අයදුම්පත් ලැබුණු බව දන්වනු නොලැබේ. තවද මෙම අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ ඇතුළත් කරුණු හෝ එම නිවේදනයෙන් ආවරණය නොවන වෙනත් කරුණක් වෙනොත් ඒ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්ගේ තීරණය අවසාන තීරණය වන්නේය.

එන්.නිල්වල  
ලේකම්  
කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව  
නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන  
පිළිබඳ අමාත්‍යාංශය (බ.ප.)  
බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල, 7 වැනි  
මහල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,  
බත්තරමුල්ල